

18

පාඩම

अष्टादशः पाठः

අනාගතකාල ක්‍රියාපද

අනාගතකාලය - භවිෂ්‍යත් 'ලෘටි'

नमति = වදිසි

पतति = වැටෙයි

नमिष्यति = වදින්නේ ය.

पतिष्यति = වැටෙන්නේ ය.

භවිෂ්‍යත් 'ලෘටි' පරස්මෙමෙ පද - ප්‍රත්‍යය මාලාව

पुरुष	एकवचन	द्विवचन	बहुवचन
प्रथमपुरुष	स्यति	स्यतः	स्यन्ति
मध्यमपुरुष	स्यसि	स्यथः	स्यथ
उत्तमपुरुष	स्यामि	स्यावः	स्यामः

✓ नम् ದಾಖ සಿದ್ಧಿ 'ಲೞಿ' ಷವಿಷ್ಯತ್ ಪರಸ್ಮೆಮೆಪದಯೆಣಿ ವರತೞಿತಿ

पुरुष	एकवचन	द्विवचन	बहुवचन
प्रथमपुरुष	नमिष्यति	नमिष्यतः	नमिष्यन्ति
	වදින්නේ ය	(දෙදෙන) වදින්නාහ	වදින්නාහ
मध्यमपुरुष	नमिष्यसि	नमिष्यथः	नमिष्यथ
	වදින්නෙහි	(දෙදෙන) වදින්නෙහු	වදින්නෙහු
उत्तमपुरुष	नमिष्यामि	नमिष्यावः	नमिष्यामः
	වදින්නෙමි	(දෙදෙන) වදින්නෙමු	වදින්නෙමු

18.1 ක්‍රියාකාරකම

පහත සඳහන් 'ලට්' ලකාර ක්‍රියාපදවලින් (වර්තමානකාල ක්‍රියාපදවලින්) 'ලෘට්' ලකාර ක්‍රියාපද (අනාගතකාල ක්‍රියාපද) වෙනස්වන ආකාරය හඳුනා ගනිමු.

'ලට්' (වර්තමානකාල) ක්‍රියාපද		'ලෘට්' (අනාගතකාල) ක්‍රියාපද	
गच्छति	- යයි	गमिष्यति	- යන්නේ ය
धावति	- දුවයි	धाविष्यति	- දුවන්නේ ය
पतति	- වැටෙයි	पतिष्यति	- වැටෙන්නේ ය
पूजयति	- පුදයි	पूजयिष्यति	- පුදන්නේ ය
नमति	- නමදීයි	नमिष्यति	- නමදින්නේ ය
खादति	- කයි	खादिष्यति	- කන්නේ ය
पठति	- පාඩම් කරයි	पठिष्यति	- පාඩම්කරන්නේ ය
वसति	- වසයි	वसिष्यति	- වසන්නේ ය
आरोहति	- නඟීයි	आरुहिष्यति	- නඟින්නේ ය
वदति	- කියයි	वदिष्यति	- කියන්නේ ය
भुञ्जति	- අනුභව කරයි	भुञ्जिष्यति	- අනුභව කරන්නේ ය
क्रीडति	- ක්‍රීඩා කරයි	क्रीडयिष्यति	- ක්‍රීඩා කරන්නේ ය
खनति	- සාරයි	खनिष्यति	- සාරන්නේ ය



18.1 අභ්‍යාසය

- පහත සඳහන් සංස්කෘත වාක්‍ය සිංහලයට නගන්න.
 - 1 वानरः वृक्षम् आरुहिष्यति ।
 - 2 त्वं ग्रामं गमिष्यसि ।
 - 3 आवां बुद्धं वन्दिष्यावः ।
 - 4 उपासकाः पुष्पाणि पूजयिष्यन्ति ।

- ୫ अहं फलं खादिष्यामि ।
- ୬ वयम् मोदकान् खादिष्यामः ।
- ୭ मुनिः सुभाषितं वदिष्यति ।
- ୮ कर्षकाः क्षेत्रं गमिष्यन्ति ।

2. පහත සඳහන් සිංහල වාක්‍ය සංස්කෘතයට නගා දේවනාගරී අක්ෂරයෙන් ලියන්න.

1. මම ගමට යන්නෙමි.
2. ළමයී සෙල්ලම් කරන්නාහ.
3. නුඹ බත් පිසන්නෙහි.
4. පියා බුදුන් වදින්නේ ය.
5. නුඹලා දෙදෙන යන්නෙහු.
6. රජතුමා රට පාලනය කරන්නේ ය.
7. අපි නෙලුම්මල් පුදන්නෙමු.
8. කුරුල්ලෝ පියාඹන්නාහ.
9. මම සෙල්ලම් කරන්නෙමි.
10. කුමාරයෝ දෙදෙන පාඩම් කරන්නාහ.

භාවිතයට

नन्दन्ति उदितेऽदित्ये नन्दन्ति अस्तमितेऽहनि ।
आत्मनो नावबुध्यन्ते मनुषा जीवितक्षयम् ॥

හිරු උදා වූ කල්හි සතුටු වෙති. දවස ගෙවීගිය කල්හි ද සතුටු වෙති. මිනිස්සු තමන්ගේ ජීවිතය ගෙවියන බව අවබෝධ නො කරගනිති.